



පළාත් පාලන දෙපාර්තමේන්තුව (බස්නාහිර පළාත)
உள்ளூராட்சிதிணைக்களம்(மேல் மாகாணம்)
DEPARTMENT OF LOCAL GOVERNMENT (WESTERN PROVINCE)



අපගේ දැක්ම :- “යහපාලනයෙන් සජීවී ඵලදායී පළාත් පාලන සේවාවක්”

මගේ අංකය எனது இலக்கம் My No. LGD/03/01/07/02	ඔබේ අංකය உமது இலக்கம் Your No.	දිනය திகதி Date 2020.05.12
---	--------------------------------------	---

බස්නාහිර පළාතේ
සියලුම පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් වෙත,

ආයුර්වේද බෙහෙත් ශාලා නැවත ආරම්භ කිරීම සම්බන්ධ උපදෙස් මාලාව


දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව රජයේ උපදෙස් පරිදි කාර්යාල ආරම්භ කිරීම සඳහා දින වකවානු තීරණය කළ විට ආයුර්වේද සේවාව ද ප්‍රජාව සඳහා ආරක්ෂිතව ලබාදීම ඔබ සතු වගකීමකි. මෙහිදී 2020.04.30 දින ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කළ නිවේදන අංක 85 අනුව එහි පළමු අංකය ලෙස ප්‍රතිශක්තිකරණ වර්ධනයට දේශීය ඖෂධ ආයතන කර ගැනීම පිළිබඳ අධ්‍යයනයන්ට විශේෂ අවධානය යොමු කර ඇති බව ද සිහිපත් කරමි.

2. ඔබ විසින් සේවක මණ්ඩලය අපහසුවයට පත් නොවන අයුරින් මේ සඳහා සැලැස්මක් සකස් කිරීම සුදුසු වන අතර පහත සඳහන් උපදෙස් අනුව ද ක්‍රියාත්මක වන ලෙස කාරුණිකව දන්වමි.

- සියලු ආයුර්වේද බෙහෙත් ශාලා ඉදිරිපස, කොරෝනා ආසාදිතයැයි සැකයක් ඇති ජනතාවට උපදෙස් ලබා ගැනීම සඳහා **1390** දුරකතන අංකය පැහැදිලි දැන්වීමකින් ප්‍රදර්ශනය කළ යුතුය.
- බෙහෙත් ශාලාවට ප්‍රවේශවන ස්ථානයේ සුදුසු විෂබීජ නාශක දියර හෝ සබන් සමඟ අත් සේදීමට පහසු වන අයුරින් සින්ක් එකක් තැබිය යුතුය. (පාදයෙන් ක්‍රියාත්මක කළ හැකි ජල කරාමයක්නම් වඩාත් සුදුසු වේ.) මෙහිදී සේවක මණ්ඩලයේ සහයෝගයෙන් විෂබීජ හරණකුටි වැනි අවශ්‍යතා නිර්මාණය කර හෝ සපුරා ගැනීමට කටයුතු කළ යුතුය.
- බෙහෙත් ශාලාවේ කාර්ය මණ්ඩල වෙත ආරක්ෂක ඇදුම් කට්ටල, අත් හා මුව වැසුම් ලබා දීමට කටයුතු කිරීම කළ යුතුය.
- ප්‍රතිකාර ලබා ගැනීමට එන රෝගීන් වර්ග කර ගැනීම. (දීර්ඝ කාලීන රෝග, කාලීන සන්ධි රෝග, සායනික රෝග, වෙනත්)
- මෙහිදී කල් ගිය ප්‍රතිශ්‍යා තත්වයක් සහිත රෝගීන් වෙතම සුදුසු රෝහල් කරා යොමු කිරීම හා මහජන සෞඛ්‍ය පරීක්ෂක දැනුවත් කිරීමත්, රෝගීන් පැමිණි ප්‍රදේශයේ ආසාදිතයන් වාර්තාවේද යන්න පිළිබඳව පූර්ව අවබෝධයක් තිබීම වැදගත් වේ.
- රෝගීන් සඳහා මීටරයක දුරින් වාඩිවීමට පහසුකම් සැලසීම කළ යුතුය.
- රෝගියාට හිමි විකට්පන රෝගියාට නොදිය යුතු අතර සේවකයකු අත වෛද්‍යවරයාට යොමු කර ඖෂධ සටහන් කළ පසු සේවකයා මගින් නැවත ඖෂධ සංයෝජකට ලබා දිය යුතු වේ.
- හැකි තාක් ප්‍රතිශක්ති වර්ධක ආහාර පාන පිළිබඳ උපදෙස් රෝගීන් හට ලබා දීමට කටයුතු කිරීම වැදගත් වේ.
- සායනික රෝගීන් වෙතම මාසයකටත් අනෙක් රෝගීන් හට සතියකටත් ඖෂධ ලබා දීම සුදුසුය.

ලිපිනය / முகவரி/Address		අංක 204, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල / இல.204, டென்சில் கொப்பேகடுவ மாவத்தை, பத்தரமுள்ள / No. 204, Denzil Kobbekaduwa Mawatha, Battaramulla							
දුරකථන தொலைபேசி Telephone	පොදු General	කොමසාරිස් Commissioner	පාලන හා මානව සම්පත් Admin / HR	නීති Legal	සැලසුම් Planning	ගිණුම් Accounts	විමර්ශන Investigation	ආයතන පරිපාලන Establishment	ප්‍රජා සංවර්ධන Community Development
	2093156	2092570	2092574/2092576	2092572	2092571	2092573	2092580	2092582	2092583
ෆැක්ස් / பெக்ஸ்/ Fax	2092577		වෙබ් ලිපිනය/ வெப்ப்தளம்/Web		www.lgd.wpc.gov.lk		ඊමේල් /ஈமெயில்/ Email		lgd@wpc.gov.lk

10. කාර්ය මණ්ඩලය සතුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක / සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී / පොලිස් ස්ථානය / දුරකතන අංක තිබිය යුතු අතර රෝගීන්ට ප්‍රදර්ශනය වන ලෙස තැබීම වැදගත්ය.
11. නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනයෙන් සකස් කර ඇති ප්‍රතිශක්ති ජනක පානය තම බල ප්‍රදේශයේ ජනතාවට ලබා දීමට සභාව තීරණය කරන්නේනම්, ආයතනය මගින් ලබා ගෙන රෝගීන් හට (ආසාදිත නොවන) ලබා දිය හැකිය. විස්තර ඇමුණුම 1 හි දැක්වේ


කසුන් ඇපා සෙනෙවිරත්න,
පළාත් පාලන කොමසාරිස්,
බස්නාහිර පළාත.